



දිවිනූගුම සංවර්ධන දෙපාර්තමේන්තුව
 வாழ்வின் எழுச்சி அபிவிருத்தி தணைக்களம்
Department of Divineguma Development

මගේ අංකය } DDD/HO/ME/05.....
 எனது இல } My No
 ඔබේ අංකය }
 உமது இல } Your No
 දිනය } 2015.03.06.....
 திகதி } Date

දිවිනූගුම වක්‍ර ලේඛ අංක 2015/02 ට පළමු එකතුව,


සියළුම ප්‍රජා මූල බැංකු කළමනාකරුවන් වෙත,

දිවිනූගුම ප්‍රජා මූල බැංකු මගින් නව සහනාධාරලාභීන් සඳහා හඳුන්වා දෙනු ලබන
රු.100,000 දිවිනූගුම දිරිය සවිය ණය යෝජනා ක්‍රමය

දිවිනූගුම සහනාධාර ලැබීමට සුදුසුකම් ඇති අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්වය වැඩි දියුණු කිරීමට දිවිනූගුම ප්‍රජා මූල බැංකු මගින් රු.100,000 දිරිය සවිය ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලැබේ. එම ණය යෝජනා ක්‍රමය සඳහා නිකුත් කරන ලද වක්‍ර ලේඛයට පහත සංශෝධනයන් සිදු කෙරේ.

1. වක්‍ර ලේඛ අංක 2015/02 හි ඡේද අංක 5:1 ඡේදයෙහි සඳහන් 2% වාර්ෂික පොළී අනුපාතය 4% දක්වා මෙමගින් සංශෝධනය වේ.
2. වක්‍ර ලේඛ අංක 2015/02 හි ඡේද අංක 2:3 මෙමගින් ඉවත් කරන අතර , මීට පෙර බැංකු ණය වැඩි සටහන යටතේ ණය මුදලක් ලබා ගෙන ගිවිසුම් ගත පරිදි ගෙවා අවසන් කර ඇති සාමාජිකයෙකුටද මෙම ණය වැඩි සටහන යටතේ ණය ඉල්ලුම් කිරීමට හැකියාව ඇත. කෙසේ නමුදු ණය ගෙවීම් පැහැරහැර ඇති සාමාජිකයන්ට ණය නිකුත් නොකළ යුතුය.
3. උක්ත වක්‍ර ලේඛයේ 4:2 ඡේදයේ සඳහන් ණය මුදල් ආපසු ගෙවීමට ලබා දුන් වසර 01 ක සහන කාලය ඉවත් කෙරේ.
4. දිරිය සවිය ණය වැඩි සටහන යටතේ සහනදායී ක්‍රමවේදයන් අනුගමනය කරන අතර ව්‍යාපෘතියේ ශක්‍යතාවය අනුව පළමුව ණය ඉල්ලුම් කරන සාමාජිකයෙකුට වුවද උපරිම ණය මුදල රු.100,000 අනුමත කර ලබා දිය හැක. අපගේ ණය සංස්කෘතියේ පියවරයන් අනුගමනය කිරීම අවශ්‍ය නොවේ.

5. යම් දිවිනැගුම ප්‍රජා මූල බැංකුවක ණය තැන්පතු අනුපාතය 80% ඉක්මවා ඇති විටක මෙම ණය වැඩි සටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අරමුදල් ප්‍රතිමූල්‍ය ණය පහසුකම් යටතේ දිවිනැගුම ප්‍රජා මූල බැංකු අංශයෙන් ඉල්ලුම් කර ලබා ගත යුතුය.


 එච්.සුමනපාල,
 අධ්‍යක්ෂ ජනරාල්

පිටපත් :-

- | | | |
|---|---|----------|
| 1. ලේකම් , නිවාස හා සමාදේශි අමාත්‍යාංශය | - | කා.දැ.ස. |
| 2. දිස්ත්‍රික් ලේකම් , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | - | කා.දැ.ස. |
| 3. ප්‍රධාන ගණකාධිකාරී , දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව | - | කා.දැ.ස. |
| 4. ප්‍රධාන අභ්‍යන්තර විගණක , දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව | - | කා.දැ.ස. |
| 5. විගණකාධිපති | - | කා.දැ.ස. |
| 6. සියළුම දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | - | කා.දැ.ස. |
| 7. සියළුම ප්‍රාදේශීය ලේකම් , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | - | කා.දැ.ස. |
| 8. සියළුම කළමණාකරුවන් , දිවිනැගුම ප්‍රජා මූල බැංකු සමිතිය | - | කා.දැ.ස. |